

කොරනුරු දැනගැනීම් කොමිෂන් සභාව සඳහා 2022 දෙසැම්බර් 31 වර්ෂ අවසාන වාර්ෂික වාර්තාව



නාගරික ජනාධාය සිංචාලන අධිකාරිය
නාගරික සංචාලන හා නිවාස අමාත්‍යාංශය

උපදය් හා පදනම

- 1) 2016 අංක 12 දරණ කොරතුරු දැනගැනීම් පහෙන් 10 වන වගන්තිය ප්‍රකාරව සෑම පොදු අධිකාරියක් විසින්ම කොමිෂන් සහාව වෙත වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.
- 2) එම වාර්ෂික වාර්තාව කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කිරීමට සමගාමීව මහජනතාවට ලබාගන හැකිවන පරිදි අදාළ පොදු අධිකාරියෙහි නිල වෙති අඩවියනිද පසිද්ධ කළ යුතුය.
- 3) යම් පුද්ගලයෙකු විසින් කොරතුරු ඉල්ලා සිටින අවස්ථාවකදී කොමිෂන් සහාව විසින් නියම කරන ලද ගාස්තුවලට යටත්ව අදාළ වාර්ෂික වාර්තාවහි පිටපත් ලබාදිය යුතුය. 2017 පෙබරවාරි 03 දින ගැසට කරන ලද 2017 කොරතුරු දැනගැනීම් අයිතිවාසිකම පිළිබඳ නියෝගයන්හි (ගාස්තු සහ අභියාචනා කියාවලිය) නියෝග අංක 09 බලන්න.
- 4) පළාත් පාලන ආයතන සහ පොදු අධිකාරියක් යටතේ පවතින 51 % ට වැඩි කොටස් පමාණයක් රජය සතුවන රාජ්‍ය ව්‍යාපාර හැර අනෙකුත් පොදු අධිකාරී විසින් තම වාර්ෂික වාර්තාවහි පිටපත් ලේඛනාරක්ෂක දූපාර්තතම්ත්තුව සහ ජාතික පුස්තකාලය වෙත යුතිය යුතුයි.
- 5) පළාත් පාලන ආයතන සහ පළාත් පාලන ආයතනයක් විසින් 51 % ට වැඩි කොටස් හිමිකාරිත්වයක් දරණ ව්‍යාපාර තම වාර්ෂික වාර්තාවහි පිටපත් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට සහ තම බලසීමාවහි පවතින විශාලතම පුස්තකාලය වෙත යුතිය යුතුය.

තොරතුරු දැනගැනීම් කොමිෂන් සභාව සඳහා 2022 දෙසැම්බර් 31 වර්ෂ අවසාන වාර්ෂික වාර්තාව

පොදු අධිකාරීයෙහි විස්තර -

1.1. නම

නාගරික ජනාධාය සංවර්ධන අධිකාරිය

1.2. ලිපිනය

9 වන මහල, ගොන්ස්ටිඩාය, බන්තරමුල්ල.

1.3. වෙබ් සඩුදියාව

www.usda.gov.lk

1.4. රේඛිය අමාත්‍යාංශයේ /පළාත් අමාත්‍යාංශයේ නම (පොදු අධිකාරීය නාගරික අමාත්‍යාංශයක් හෝ පළාත් අමාත්‍යාංශයක් තොවන අවස්ථාවක්)

නාගරික සංවර්ධන හා නීවාය අමාත්‍යාංශය

2. පොදු අධිකාරීයෙහි විෂය පරිය සහ රාජකාරී ස්වභාවය කෙටියෙන්

2008 අංක 36 දරන නාගරික ජනාධාය සංවර්ධන අධිකාරීය පනත මගින් 2008 වර්ෂයේදී පිළිවුවන ලද නාගරික ජනාධාය සංවර්ධන අධිකාරිය (USDA) නාගරික ප්‍රදේශවල ජීවත්වන අමු ආදායම්ලාභී ජනතාවෙන් ජීවන ත්‍රිත්වය උගයක් කිරීම සඳහා ඔවුන්ගේ නීවාය ඇතුළු තොනික පරිසරය, සාක්‍රාන්ත නාගරික සහ ජනාධාය සංවර්ධන ප්‍රවේශයක් යටතේ සංවර්ධනය කිරීම සහ ඉලක්ක ප්‍රජාව සමාජ, ආර්ථික සහ සං්කීර්ණික වශයෙන් බලනුත්වීම නාගරික ජනාධාය සංවර්ධන අධිකාරීයෙහි මූල්‍ය අරමුණ වේ.

3. තොරතුරු නිලධාරියා සහ නම්කළ නිලධාරියාගේ නම සහ දුරකථන අංක

තොරතුරු නිලධාරියා	ඩේ.කේ.ඩ්බ්. තුහාරි.පී. දිස්ල්චා මිය අධ්‍යක්ෂ (සැලසුම් හා ක.තො.ප.)
නම්කළ නිලධාරියා	විජයාන්ද සේරත් මහතා, අධ්‍යක්ෂ ජනාරාල් තො.ප.සං.අ.

4. අනුකූලතා සමාලෝචනය

01.	<p>කරුණාකර තොරතුරු දක්වන්න. (පනෙනති 7,8 සහ 9 වගන්ති සමග කියවිය යුතු තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙහි නියෝග සහ රෙගුලාසි)</p> <p>වාර්තා පවත්වාගෙන යාම වර්ගිකරණය සහ සුවිගත කිරීම පිළිබඳ විස්තර</p> <p>වාර්තා පවත්වාගෙන යාම ආයතනය ආරම්භ කළ දින සිට මෙ දක්වා සිදුකරගෙන යන අතර අප්‍රතිනිශ්චය කරන වාර්තාවක් පවත්වාගෙන යාම ඉදිරියට විසර 15 ක් දක්වා සිදුකිරීමට අපේක්ෂා කෙරේ.</p> <p>අප ආයතනයේ අංශ 12ක් පවතින අතර එම අංශ 12 මගින් අදාළ රාජකාරී සහ ව්‍යවසා පිළිබඳ වාර්තා හා මෙළෙඳ පවත්වාගෙන යනු ලැබේ. වාර්තා සුවිගත කිරීම එක එක අංශයට වෙන්වූ කේත්, වර්තන හා යොමු අංක මගින් එක් එක් විෂයයන් හා ව්‍යවසා විලුව සිදුකරගෙන යනු ලබයි.</p>
-----	---

02.	ඉලෙක්ටොනික මාධ්‍යයෙන් පවත්වාගෙන යනු ලබන වාර්තා පිළිබඳ විස්තර	
	<p>අප ආයතනයේ මූල්‍ය අංශයේ වාර්තා හා ප්‍රමුණීම සහිත් කරන ඇති යලකුණු යන්ත්‍රයෙන් ලබාගන්නා පැමිණිමේ සහිතන් ඉලෙක්ටොනික මාධ්‍යයෙන් සිදුකරගෙන යනු ලබයි. ඉදිරියේදී මානව සම්පත් සංවර්ධන අංශය, අයකිරීම අංශය හා අනෙකුත් අංශ සඳහා ද ඉලෙක්ටොනික මාධ්‍යයෙන් වාර්තා පවත්වාගෙන කටයුතු කරමින් පවතී.</p>	
03.	පහත තොරතුරු පුරවැසියන්ට දැනගැනීමට සලස්වා ඇති ආකාරය පිළිබඳ විස්තර දක්වන්න.	
	<p>පොදු අධිකාරියෙහි නිලධාරීන් සහ සේවකයන්ගේ බලතල, රාජකාරී, කාර්යයන් සහ නීරණ ගැනීමේදී අනුගමනය කරන කියා පිළිවෙළ</p>	<p>නාගරික ජනාධාරී සංවර්ධන අධිකාරියෙහි වෙත පිටුවෙහි සහ වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ.</p>
	<p>පොදු අධිකාරියෙහි නිලධාරීන් සහ සේවකයන්ගේ කාර්යයන් සහ රාජකාරී ඉටු කිරීමේදී පිටුවෙහි සහ වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ.</p> <p>සහ බලතල කියාත්මක කිරීමේදී දක්වා ඇති උපවාර</p>	<p>නාගරික ජනාධාරී සංවර්ධන අධිකාරියෙහි වෙත පිටුවෙහි සහ වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ.</p>
	<p>පොදු අධිකාරියෙහි නිලධාරීන් සහ සේවකයන් තම කාර්යයන් සහ රාජකාරී ඉටු කිරීමේදී සහ බලතල අධිකාරිය පනත්ති සඳහන් වේ. එය නාගරික ජනාධාරී කියාත්මක කිරීමේදී භාවිතා කරනු ලබන නීතිස්ථාන අධිකාරියෙහි වෙත පිටුවෙහි සඳහන් වේ.</p> <p>,රෙගුලාසි, උපදය් ,අත්පොත් ,සහ වෙනත් ආකාරයේ වාර්තා.</p>	<p>2008 අංක 36 දුරන නාගරික ජනාධාරී සංවර්ධන කාර්යයන් සහ රාජකාරී ඉටු කිරීමේදී සහ බලතල අධිකාරිය පනත්ති සඳහන් වේ. එය නාගරික ජනාධාරී කියාත්මක කිරීමේදී භාවිතා කරනු ලබන නීතිස්ථාන අධිකාරියෙහි වෙත පිටුවෙහි සඳහන් වේ.</p>
	<p>තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුරවැසියන්ට තොරතුරු ලබාගැනීම සඳහා පවතින පහසුකම්.</p>	<p>නාගරික ජනාධාරී සංවර්ධන අධිකාරියෙහි වෙත පිටුවෙහි සඳහන් වේ.</p>
	<p>අදාළ සැලසුම්ද සහිතව වෙන් කරන ලද මූල්‍ය සහ යෝජිත වියදම සහ සිදුකරන ලද ගෙවීම පිළිබඳ වාර්තා</p>	<p>නාගරික ජනාධාරී සංවර්ධන අධිකාරියෙහි වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. එය වෙත පිටුවට ඇතුළත් කර ඇත.</p>
04.	තොරතුරු හාඡා තුනෙන්ම ලබාගත හැකිලෙස පවතින්නේද? ඔවුන් පිළිබඳ විස්තර දක්වන්න.	
05.	පොදු අධිකාරිය අමාත්‍ය-ංයක් නම්, වසරක කාලය තුළ හඳුනී සහ වෙනත් ව්‍යුපෘති කොපමත් පසිඳු කරන ලද්දේද? අදාළ නොවේ	
	විදේශ ආධාර ලබන ව්‍යුපෘති (ආරම්භයට මාස 03 කට පෙර)	අදාළ නොවේ
	දේශීය අරමුදල් මත කියාත්මක ව්‍යුපෘති (ආරම්භයට මාස 03 කට පෙර)	අදාළ නොවේ
	විදේශ ආධාර ලබන හඳුනී ව්‍යුපෘති (ආරම්භයට දින 07 කට පෙර)	අදාළ නොවේ
	දේශීය අරමුදල් මත කියාත්මක හඳුනී ව්‍යුපෘති (ආරම්භයට දින 07 කට පෙර)	අදාළ නොවේ

05. වර්ෂය තුළ ලැබුණු තොරතුරු ඉල්ලීම් විස්තරය.

		පමාණය
01.	වර්ෂය තුළ ලැබුණු තොරතුරු ඉල්ලීම් පමාණය	0
02.	සම්පූර්ණයන් තොරතුරු සපයන ලද තොරතුරු ඉල්ලීම් පමාණය	0
03.	අර්ධ වගයන් තොරතුරු සපයන ලද තොරතුරු ඉල්ලීම් පමාණය	0
04.	පනෙන් 5 වන වගන්තිය අනුව පතික්ෂේප කරන ලද තොරතුරු ඉල්ලීම් පමාණය	0
05.	පනෙන් 5 වන වගන්තියේ සඳහන් තේතුවලින් බැහැරව පතික්ෂේප කරලන ලද තොරතුරු ඉල්ලීම් පමාණය (උදා - තොරතුරු සන්තකයේ නොමැතිවීම)	0
06.	තොරතුරු ඉල්ලීමකට පතිචාර දැක්වීමට ගතවූ සාමාන්‍ය කාලය (රාජකාරී දින ගණන)	0
07.	තැපෑලන් ලැබුණු තොරතුරු ඉල්ලීම් පමාණය	0
	විදුත් තැපෑලන් ලැබුණු තොරතුරු ඉල්ලීම් පමාණය	0
	තැපෑල හෝ විදුත් තැපෑල හැර වෙනත් මාධ්‍යකින් ලැබුණු තොරතුරු ඉල්ලීම් පමාණය.	0

06. තොරතුරු ඉල්ලීම් වර්ගය

වැඩිම හා දෙවන වැඩිම තොරතුරු ඉල්ලීම් වර්ගය අදාළ නොවේ
දෙවන වැඩිම අදාළ නොවේ
පහත වර්ගීකරණය යටෙන් ලැබුණු තොරතුරු ඉල්ලීම් පමාණය
ප්‍රසම්පාදන කටයුතු
ආයතනික කටයුතු
දේශපාලන ප්‍රාගුනීම්
මුල්‍ය (අයවැය හා ව්‍යාපෘති ඇතුළත)
පරිසර කටයුතු
ප්‍රතිපත්තිමය කටයුතු
වෙනත්(සංවර්ධන)

07. ඉල්පුම්කරුවන් පිළිබඳ විස්තර

	ඉල්ලීම් සංඛ්‍යාව	පතිගතය
නති පුද්ගලයන්ගෙන් ලැබුණු තොරතුරු ඉල්ලීම්	0	0%
අභ්‍යන්තරීය පුද්ගලයන්ගෙන් ලැබුණු තොරතුරු ඉල්ලීම්	0	0%
පහත දැක්වෙන පළාත්වලින් ලැබුණු තොරතුරු ඉල්ලීම් පමාණය		
මධ්‍යම පළාත	0	0%
නැගෙනහිර පළාත	0	0%
උතුරු මධ්‍ය පළාත	0	0%
උතුරු පළාත	0	0%
වයඩි පළාත	0	0%
සබරගමුව පළාත	0	0%
දකුණු පළාත	0	0%
උව පළාත	0	0%
බස්නාහිර පළාත	0	0%

08. තොරතුරු ලබාදීම පතික්ෂේප කිරීම හේතුවෙන් යම් පුද්ගලයකුට දියුවම පැනවීම හෝ විනය කියාමාර්ග ගැනීම සිදුකෙළේද?

අදාළ නොවේ

09. අභියාචනා හා කොමිෂන් සහා උපදස්

සංඛ්‍යාව
නමිකළ නිලධාරියා වෙත කරන ලද අභියාචනා සංඛ්‍යාව
නමිකළ නිලධාරියා වෙත කරන ලද අභියාචනා සංඛ්‍යාව
නමිකළ නිලධාරියාගේ උපදස් මත තොරතුරු සපයන ලද අවස්ථා සංඛ්‍යාව
කොමිෂන් සහාව වෙත කරන ලද අභියාචනා
පොදු අධිකාරිය වෙත දැනුම් දෙන ලද තොරතුරු ලබාදීම පතික්ෂේප කිරීම සම්බන්ධ අභියාචනා සංඛ්‍යාව
කොමිෂන් සහාව විසින් අදාළ තොරතුරු ලබාදෙන ලෙස නියෝග කළ/උපදස් ලබාදුන් අවස්ථා (අභියාචනාව පක්ෂව තීන්දුව ලැබූ අභියාචනා සංඛ්‍යාව)

10. තොරතුරු කළමනාකරනය සහ වාර්තා පවත්වාගෙන යාම.

10.1 තොරතුරු කළමනාකරනය සහ දත්ත ගබඩා පද්ධතිය පිළිබඳ විස්තර

අප ආයතනයේ සෑම අංශයකටම අදාළ තොරතුරු ලිපිගොනු හා වාර්තා වශයෙන් පහසුවටත් පිවිසිය ඇති පරිදි නියමිත අංශනායකින් පුවිගත කර පවත්වාගෙන යනු ලබයි. අවසන් කරන ලද වාර්තා සහ ලිපිගොනු හොතිකව ගබඩාවෙහි තැන්පත් කර තිබේ. රීට අමතරව මූල්‍ය අංශයේ වාර්තා හා පැමිණීමේ ඇගිලි සලකුණු යන්තුයේ දත්ත ඉලෙක්ට්‍රොනික වශයෙන් අස් තුරිවල (Hard Disk) හා ඉගල් ඉඩිවි (Google Drive) ත් ගබඩා කර තැබේ.

10.2. වසර තුළ අදාළ පද්ධතිය යාචනකාලීන කෙමෙදීද? එසේනම් ඒ පිළිබඳ විස්තරය
වසරක් පාසා වැඩ අවසන් කරන ලද ලිපිගොනු හා වාර්තා ගබඩා කර තබනු ලැබේ. ඉලෙක්ට්‍රොනික දත්ත දිනපතා යාචනකාලීන කරනු ලැබේ.
10.3 වාර්තා ගබඩා කර ඇති ආකරෘ පිළිබඳ විස්තර (උදා -ලේඛනාගාරය , විද්‍යුත් දත්ත බැංකුව -ලේඛන ගොනු සහිත / රීති , ආයතනික / ආයතනෙයන් බැහැර) ආයතනයනුලුම ගබඩාවෙහි, දූජ තැබ්වල හා ගුගල් මුද්‍රිත (Google Drive) හි ගබඩා කර ඇතේ.
10.4 වාර්තා ගොමු සහිතව, සුවිගත කර පහසුවෙන් නැවත ලබාගත හැකි ලෙස ගබඩා කර තිබේද? එවි.
10.5 ඉහත ගොමු යහසුවිනා කිරීමෙන් වසර තුළ සිදුකරන ලද වැසිදියුණු කිරීම සහ වෙනස්කම් ආයතනයේ එක් එක් අංශ යාදා වර්ත කේත ලබාදෙන ලදී. එම නිසා ලිපිගොනු හා වාර්තා එම වර්ණවලින් සකස් කෙරේ. එමනියා පහසුවෙන් ගුදනා ගන හැක.
10.6 ලේඛනාගාරයන් පවතින වාර්තාවක් සෞයා ඉදිරිපත් කිරීමට අවශ්‍ය සාමාන්‍ය කාලය මෙන්ත්තු 10ක් පමණ.
10.7. මොනික දත්ත ගබඩා සම්බන්ධෙයන් ,අදාළ වාර්තා ආයතනිකව / ආයතනෙයන් බැහැරව හෝ එම දෙයාකාරයටම ගබඩා කර ඇතිද?
ආයතනය තුළ පමණක් ගබඩා කර ඇත.
10.8 පවතින වාර්තා (2016 අගෝසතු 04 දක්වා) වසර 10 දක්වා සහ නව වාර්තා (2016 අගෝසතු 05 න් පසු) වසර 12ක් දක්වා නඩත්තු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේද? (විස්තර දක්වන්න).
එවි. අප ආයතනයේ ආරම්භයේ සිට මේ දක්වා සහ ඉදිරියට වසර 15 ක් හෝ ටේට වැඩි කාලයක් යාදා ගබඩා පහසුකම් හා ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩා පහසුකම් සලසා තිබේ.
10.9. තොරතුරු ගබඩාකරණය සහ කළමනාකරණය වනුවෙන් අයවැය පතිපාදන වෙත් කර තිබේද?
නැත.
10.10 වාර්තා දිජිටල් මාධ්‍යයන් පවත්වාගෙන නොයයි නම් එම වාර්තා දිජිටල් මාධ්‍යයට හැරවීම ලෙදායා වසර තුළදී ගනු ලැබේ හෝ යෝජිත කියාමාර්ග කළවරද?
ප්‍රධාන විශයෙන් අප ආයතනයේ සැලසුම් අංශයන් සිදුකරන වාර්තා, මූල්‍ය වාර්තා, සමාජ සංශෝධනයන් පවත්වනු ලබන වැඩිසවහන්වල වාර්තා, ප්‍රයාම්පාදන අංශයෙහි වාර්තා, අයකිරීම් අංශයෙහි වාර්තා, ආයතනික විශයෙන් සකස්කරනු ලබන වාර්තා හා අප ආයතනයෙන් සිදුකරන වැඩිසවහන් වල ජායාරූප දිජිටල් මාධ්‍යයන් පවත්වාගෙන යනු ලැබයි.
10.11. වාර්තා දිජිටල් මාධ්‍යයන් ගබඩා කර තිබේ නම් අදාළ කාර්යය පොදු අධිකාරිය විසින් හෝ බාහිර පාරිගතයක් විසින් සිදු කෙළේද යන වග (තොරතුරු දක්වන්න) අප ආයතනය විසින්ම සිදුකරනු ලබයි.
10.12. දිජිටල් මාධ්‍යයන් පවතින දත්ත / වාර්තාවන්ට අන්තර්ජාලය ඔස්සේ පිවිසිය හැකිද?
එවි. ආයතනයේ වාර්ෂික වාර්තා, ප්‍රයාම්පාදන නොරතුරු සහ සිදුකරන ලද වැඩිසවහන් (මොනික හා මානව යාවර්ධන) වල ජායාරූප හා නොරතුරු වලට පිවිසිය හැක.

10.13. එසේ නම්, අවම වශයෙන් මසකට වරක් අන්තර්ජාල පුරක්ෂාව (Network Security) යාවත්කාලීන කරන්නේද?

තිබූ.

11. තොරතුරු හා වාර්තා පවත්වාගෙන යාම, කළමනාකරනය සහ විනාශ කිරීම සම්බන්ධෙයන් වන දුෂ්කරණ මෙහරවා ගැනීමට ඔබ විසින් සිදුකරන යෝජනා මොනවාද?

- තොරතුරු හා වාර්තා ඩිලිටල්කරණය කිරීම.
- පහසු හා විධිමත් අන්තර්ජාල පුරක්ෂාව කිරීම සහ ලේඛනාගාරයක් පවත්වාගෙන යාම.
- ආයතනය සඳහා ERP පද්ධතියක් ස්ථාපනය කිරීම.

12. තොරතුරු ලබාගැනීම සඳහා පුරවැසියන් වෙත පවතින පහසුකම් මොනවාද? වසර තුළ සිදුකරන ලද වැඩිදියුණු කිරීමද ඇතුළත්ව විස්තර දක්වන්න.

- ආයතනයහි ප්‍රධාන දැන්වීම් පුරවැව සහ අනෙකුත් දැන්වීම් පුරවැ මගින්.
- ඕනෑම පුරවැසියකුට ආයතනයට පැමිණ තොරතුරු පහතේ විධිවිධාන විලව අභ්‍යකුලව තොරතුරු ඉල්ලම් කර තොරතුරු ලබාගත හැක. කවද වෙත පිටුව මාර්ගයෙන් ද අයදුම්පත පුරවා විදුත් තැපෑල මගින් තොරතුරු ඉල්ලම් කර ලබා ගත හැක.
- ආයතනය සම්භන්ධ තොරතුරු, ප්‍රසම්පාදන තොරතුරු, ව්‍යවසාතිවල තොරතුරු, විකිණීම් හා නව අඩුරු පිළිබඳ තොරතුරු වෙත පිටුවහි සඳහන් වේ. (<https://usda.gov.lk>)
- ආයතනයේ මුහුණු පොත් පිටුව මගින් ද පුරවැසියන්ට තොරතුරු ලබාගතගත හැක. (<https://www.facebook.com/767491160273373>).
- ආයතනයේ YouTube පිටුව මගින් ද පුරවැසියන්ට තොරතුරු ලබාගතගත හැක. (<https://www.youtube.com/@urbansettlementdevelopment6987>)

13. තොරතුරු ඉල්ලීම සඳහා වන ගාස්තු ලෙස පොදු අධිකාරිය විසින් වසර තුළදී එක්ස්ස් කරන ලද ගාස්තු ප්‍රමාණය කවරද?

මෙම වසර තුළ තොරතුරු සඳහා කිහිපා ඉල්ලීමක් ලැබූ තොමැනි නියා ගාස්තු රෝකිම්ක් සිදුවී තොමැත.

14. විනිවිධාවෙහි එලඟයේ වැඩිදියුණු කිරීම උදෙසා වන යෝජනා කවරද?

පොදු අධිකාරිය තුළ වන වැඩිදියුණු කිරීම.


- තීරණ ගැනීමේදී සාමූහික හා කාර්යක් වශයෙන් තීරණ ගැනීම.
- අධිකාරියෙහි වශයෙන් ගන්නා තීරණ සියලුම සේවකයන් වෙත දැනුවත් කිරීම.
- සේවකයන්ගේ අභ්‍යන්තර හා බාහිර සන්නිවේදනය වැඩිකිරීමට කටයුතු කිරීම.
- ව්‍යවසා ආරම්භ කිරීමට පෙර මහජන දැනුවත් කිරීම හා මහජන අදහස් ලබාගැනීම සිදුකිරීම.

සම්ප්‍රද වැඩිදියුණු කිරීම.

- රටේ යෘධිතයෙහි අභ්‍යන්තර හා පොදු අධිකාරිය/විදේශ ශිවිපුල හා දේශීය/විදේශ ආයෝජන මත සිදුකරන ව්‍යවසා පිළිබඳ (එවයෙහි වැදගත්කම හා රටට අන්වන වාසි) පුරවැසියන් දැනුවත් කිරීම.

15. ඔබ විසින් ඉදිරිපත් කිරීමට අදහස් කරන වෙනත් අදහස් හෝ යොජනය

- මහජන නියෝජිතයන් සියලුම දෙනා, විශේෂඥයන් ඇතුළු සියලුම ආක සහ ප්‍රවැකියන්ගේද අදහස් සැලකිල්ලට ගෙන නිවැරදි දැක්මක් සහිතව රැඳවා සංවර්ධනය උදෙසා ඉදිරි ඉලක්ක හා අරමුණු ජාතික වශයෙන් නිශ්චිත කාල සීමාවක් තුළ ප්‍රහාරගැනීමේ සැලසුමක් ඇතුළත ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම හා සමුළුකම් එක්මී එය සූයාන්මක කිරීම.

අත්සන - 

නම සහ තනතුර -

විෂයානන්ද හේර්න්
අධිකාරී ජාතික ප්‍රජාවල්
වාරේක ජනාධාරී සාම්ප්‍රදායික අධිකාරීය
19 වන මැයි, 2029, මහත්ම්‍ය ප්‍රජාවල්

දිනය -

30/03/2029